

බිබිල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බිබිල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බිබිල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක්

නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් දේපල 04ක් සඳහා නව විදුලි සබඳතා ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත ගෙවා තිබූ රු. 505,053 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ ගිණුම් සකස් කරන විට ආරම්භක ශේෂ නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සභාව විසින් 2019 හා 2020 වර්ෂයන්හි පවරා ඇති නඩු 10 ක් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ ගෙවිය යුතු රු. 1,000,000 ක් වූ නඩු ගාස්තු ගිණුම් ගතකර නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියෙන් පරිත්‍යාග ලෙස ලද lenowa TAB යන්ත්‍රයේ වටිනාකම හඳුනාගෙන ගිණුම්ගතකර නොතිබුණි.	-එම-	-එම-
(ඈ) සභාවට අයත් සුසාන භූමි 46 ක වටිනාකම තක්සේරුකර ගිණුම්ගත කර නොතිබුණි	-එම-	සභාව සතු සියලුම දේපල තක්සේරුකර ගිණුම් ගතකළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව බිල්කළ ආදායම රු. 74,169,933 ක් වූ අතර ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබුණු ආදායම් විස්තරය අනුව එය රු.61,545,544 ක් වූයෙන් රු. 12,624,389 ක වෙනසක් නිරීක්ෂණය විය.	පිළිතුරු ලබාදී නැත.	මූල්‍ය ප්‍රකාශන සහ ලේඛන සංසන්දනයෙන් නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ			
(i) මු.රෙ. 571	වසර 02 ඉක්ම වූ රු. 754,400 ක් වූ ටෙන්ඩර් ඇප තැන්පතු 60 ක්ද, රු. 929,455 ක් වූ පොදු තැන්පත් 304 ක්ද, නියාදනය කර නොතිබුණි.	2025 වර්ෂයේදී මෙම ශේෂ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

(ii) මු.රෙ. 770(4) වසර 01 සිට වසර 15 දක්වා කාලයක් අක්‍රීයව පැවති වාහන 03 ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට කටයුතු කර නොතිබුණි. අත් මුක්තිය, ජල බවුසරය හා ටෙලර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පළාත් යාන්ත්‍රික කාර්මික නිලධාරීගේ නිර්දේශ හා ඇස්තමේන්තු ලබා ගෙන අදාළ අලුත්වැඩියා සිදුකරන බව.

(ආ) රාජ්‍ය පරිපාලන හා සභාව සතු වාහන 08 ක් ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර ඉදිරියේදී ඉන්ධන දහන වක්‍රලේඛය අනුව කළමනාකරණ දහන පරීක්ෂාව සිදුකර පරීක්ෂාව සිදුකරන බව. කටයුතු කළ යුතුයි. අමාත්‍යාංශ ලේකම්ගේ අංක 30/2016 හා 2016 දෙසැම්බර් 29 දිනැති වක්‍රලේඛයේ 3.1 ඡේදය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 8,646,826 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 5,091,889 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත්කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	18,155,047	22,084,929	12,972,023	9,112,906	14,007,866	10,916,460	7,759,257	3,157,203
(ii) කුලී	22,498,941	20,320,479	18,832,250	1,488,229	24,900,320	22,922,350	21,768,427	1,153,923
(iii) බලපත්‍ර ගාස්තු	3,591,800	951,520	951,520	-	3,793,300	1,589,875	1,589,875	-
(iv) වෙනත් ආදායම්	12,460,440	18,188,616	2,038,612	16,150,004	11,696,500	17,153,538	6,827,752	10,325,786
එකතුව	56,706,228	61,545,544	34,794,405	26,751,139	54,397,986	52,582,223	37,945,311	14,636,912

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 61,545,544 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 26,751,139 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 43 ක් විය.	හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	බිල්කල ආදායම රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) හිඟ වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වසර 2 කට වඩා කාලයක සිට අයවිය යුතු හිඟ වරිපනම් රු. 4,906,364 ක් විය.	-එම-	හිඟ බදු මුදල් අයකර ගැනීමට පනතේ විධි විධාන අනුව කටයුතු කළ යුතුය.
(ඇ) කුලී සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ කුලී රු. 6,514,814 ක් පැවතුණ අතර වර්ෂය තුළ ලැබී තිබුණේ සියයට 33 ක් එනම් රු. 2,167,066 ක් පමණි.	-එම-	ගිවිසුම අනුව හිඟ මුදල් කඩිනමින් අයකර ගත යුතුය.
(ඈ) වෙනත් ආදායම් ප්‍රාදේශීය සභාවට අයත් රතුපස්කැටිය හා නායකඳුර ජල ව්‍යාපෘතිවලින් 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා හිඟ ජල ගාස්තු රු. 2,223,427 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.	හිඟ ජල ගාස්තු කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	-එම-

2.2.3 හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු මුද්දර ගාස්තු රු.27,547,310 ක් විය.	මෙම මුදල කඩිනමින් අය කිරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් ගෙත්වාගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටුකිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් රු. 35,380,858 ක පිරිවැයක් දරා 2017 මැයි 31 දින වැඩ අවසන් කර තිබූ නායකඳුර ජල ව්‍යාපෘතියේ ජලය පිරිපහදුකරන ස්ථානයට ලබා ගැනීමට නොහැකිවීමෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් පිරිපහදු කිරීමකින් තොරව පාරිභෝගිකයන් වෙත ජලය ලබාදෙමින් පැවතුණි.	ඉදිරියේදී ජල සාම්පල් පරීක්ෂාවක් කරන ලෙස විෂය භාර නිලධාරීන් දැනුවත් කළ බව.	පානීය ජලය පිළිබඳ තත්ත්ව පරීක්ෂණයක් සිදුකළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාව විසින් භුක්තිවිදින මැනුම් කටයුතු සිදුකළ පොදු සුසානභූමි 46 ක් හා මැනුම් කටයුතු සිදු නොකළ සුසාන භූමි 28 ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය අනුව සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	Gis තාක්ෂණය උපයෝගී කරගෙන සුසාන භූමි හා ඉඩම් හඳුනාගෙන ගැසට් කිරීමට කටයුතු කරන බව.	සුසාන භූමි සභාව වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතුයි.
(ආ) මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත නිකුත් කර ඇති පරිසර බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය අනුව පරිසර බලපත්‍ර ලබාගත යුතු කර්මාන්ත 15 ක් සඳහා පරිසර බලපත්‍ර ලබාගෙන නොතිබුණි.	රාජ්‍ය ආයතනවල නිර්දේශය නොලත් කර්මාන්ත 04 ක් අවසන් කැඳවීම් ලිපි යොමුකර ඉදිරිපත් නොවූ කර්මාන්ත 07 ක්, අයදුම්පතේ අඩුපාඩු පැවති කර්මාන්ත 01 ක් ඉල්ලුම්පත් ආපසු භාර නොදුන් කර්මාන්ත 04 ක් පවතින බව.	ලැබී ඇති බලතල අනුව නියාමන කාර්යයන් කළ යුතුය.

3.3 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් බැකෝලෝඩර් යන්ත්‍රය බාහිර පාර්ශ්ව වෙත කුලියට දීමේදී අයදුම්පතක් අනුමත කර ගැනීමකින් තොරව වාහන විෂය භාර නිලධාරියාද දැනුවත් නොකරමින් 2023 ඔක්තෝබර් 28 දින ක්‍රියාකරු විසින් රු. 13,000 ක් ඉඩම් හිමියාගෙන් ලබාගෙන එයින් රු. 6,500 ක් අයථා ලෙස පරිහරණය කර තිබුණි. එම යන්ත්‍රය වෙන්කිරීම පිළිබඳ කටයුතු ව්‍යාජ අයදුම්පත්‍රයක් සකස්කර සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බව.	පරීක්ෂණයේ නිර්දේශය අනුව ක්‍රියාකළ යුතුය. එසේම වාහන බාහිර පාර්ශ්වයන් වෙත කුලියට දීමේදී සාර්ථක අභ්‍යන්තර පාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 02 ක සේවකයින් 02 දෙනෙකුගේ උපනතාවයක්ද, තනතුරු 07 කට අදාළව අතිරික්ත 28 ක් ද පැවතුණි.	කාර්ය මණ්ඩල පුරප්පාඩු හා අතිරික්ත සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණකර ගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරවාගත යුතුය.
(ආ) 2018 වර්ෂයේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට ලබා දුන් සේවක ණය මුදල් රු. 218,539 ක් අදාළ නිලධාරියා මිය යාම නිසා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.	තවදුරටත් හිඟව පවතින හිඟ ණය ශේෂ කඩිනමින් අයකර ගන්නා බව.	සේවක ණය ශේෂ කඩිනමින් අයකරගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 07 ක සියයට 10 සිට සියයට 74 දක්වාද වියදම් විෂයයන් 06 ක සියයට 11 සිට සියයට 1251 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් ගලි සේවාව මගින් ඉවත්කරනු ලබන මල අපද්‍රව්‍ය පුවක්පැලය කසල අංගනයේ පිහිටි භූමියේ විවෘත කාණුවකට බැහැර කිරීම සිදුකරන අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	2025 වර්ෂයේ මළ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පිරිපහදු පද්ධතියක් සකස් කිරීමට ඇස්තමේන්තුව සකස් කරමින් පවතින බව.	මළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ පද්ධතියක් ඉදිකළ යුතුය.